

පිළිකුල් හාවනාවෙන්

හිවනට

දහ්කන්දේ ධම්මරතන හිමි

සියලුම හිමිකම් ඇව්වීමි.

තිසි අවසරයකින් තොරව මෙම පොත තැවත මුද්‍රණය කිරීම,
උපුවා පලු කිරීම හෝ අන්තර්ජාලය ඇතුළු විද්‍යුත් මාධ්‍යකට පිටපත් කිරීම
ඉදුරා තහනම් වෙයි.

තමන් තමන් ම රවවා ගැනීමක්

ප්‍රායෝගික පදනමක පිහිටා අප විසින් ඉදිරිපත් කර ඇති ධර්ම දේශනා පොත්-පත් ආදිය උපයෝගි කර ගෙන ප්‍රත්‍යක්ෂණය භාවිත අත්දුකීම් තමා විසින් ම ලබා ගන්නේ නම්, ඒවා එමලිසින්ම කොට්ඨාස ඉදිරිපත් ඩිර්මෙන් ඇති කර ගුෂු ලබන තමන් තමන්ම රවවා ගැනීමේ මූලාචන් මැදුලට හැකි බව කරුණුවන් සලකන්න.

කවර හෝ උප්‍රවා ගැනීමක් දක්වන අවස්ථාවන්කි දී ඒවායේ මූලාගුයන් දක්වා සපුවාර සම්පත්නා වහ එක ඉතා අභ්‍යන් ය.

පිළිකුල් භාවනාවෙන් නිවනට

නුද්ධීයම්පත්න පින්වත්ති,

අප ගිය සෙනසුරාඩා මේ අයට ප්‍රකාශ කළේ පරික්ෂූල මහසිකාර භාවනාව වඩා ආකාරය පිළිබඳව, සර්ල ධ්‍රේම කරුණු කිහිපයක්. එහිදී අප මේ අයට ප්‍රකාශ කළා, එම පරික්ෂූල මහසිකාර භාවනාව විදුර්ගනාවට නගන ආකාරය පිළිබඳව දේශනාවක් ඉදිරිපත් කරන බව. විදුර්ගනාවට නගන ආකාරය විස්තර කිරීමට ප්‍රථමයෙන් කුණාප කොටස් තිස් දෙකේ සිංහල තේරුම මේ අය අතරන් සමඟ දෙනැකුට තේරේන්නේ නැති නිසා, ඒ සිංහල තේරුම පළමුවෙන් තියා දීමට අප අදහස් කරන්නේ. අප කළුපනා කළේ කුණාප කොටස් තිස් දෙක මේ අයට කටපාඩම් ඇති, මේ සැමදෙනකුම වාගේ සිංහල අදහස, තේරුම දැන්නවා ඇති කියලා. කෙසේ වෙනත් සමඟ අයට ඒ පිළිබඳ අවබෝධයක් නැති බව අපට පෙනී ගිය. එම නිසා එම කොටස් තිස් දෙකේ සිංහල අදහස පමණක් අපි ප්‍රකාශ කරන්නේ, කොටස් විස්තර කරන්නට යනවා නො වෙයි.

කුණාප කොටස් තිස් දෙක

පධිච් බාතුව අධික කොටස් විස්ස.

කේසා	:	කොස්
ලෝමා	:	ලොම්
නඩා	:	නිය
දැන්නා	:	දැන්
නවේ	:	සම
මංසිං	:	මස්
නහාරු	:	නහර
අවිධි	:	අඡට, අඡටකුට
අවිධිමින්දුපා	:	අඡට මිදුලු අඡට අඡතුලේ තිබෙන, ලේ එහෙම හැරදෙන්නට අවශ්‍ය වෙන කොටසක් ඇට මිදුලු
වක්කං	:	වකුගැඩු දෙක
හදුයං	:	හදුය වස්තුව
යකනං	:	අක්මාව
කිලෝමකං	:	දැඩිවුව, ආමාගය සම්පයේ ඇති වම්පැන්තේ දිවකට නුරු හැඩයක් ඇති මස්වදුල්ලක් වැනි

අශ්‍රේණියායය. එයින් තමයි කැම දීර්වීමට අවශ්‍ය සමහර එන්සයිම වර්ග සහ ඉන්සියුලින් වැනි ද්‍රව්‍ය නිෂ්පාදනය කරනු ලබන්නේ.

පිහකං	:	ගේර්ය තුළ ප්‍රවත්නා වූ සමහර ඉන්දියයන් ආරක්ෂා කිරීම සඳහා ඒ වටා ඇති සියුම සිවියක් වැනි තත්වයක්.
පළේලාසං	:	පෙනහැලි දෙක
අන්තං	:	කුඩා බඩවැල
අන්තගුණං	:	මහ බඩවැල්
උදුරියං	:	නො පැසුනු ආහාර
කරිසං	:	පැසුනු ආහාර හෙවත් අසුව්
මත්ටේලුඩිගං	:	මොලය

ආපෝ බාතුව අධික කොටස් දොළන

පිත්තං	:	පිත
සේම්හං	:	සේම
පුඩ්බො	:	සැරව
ලොහිතං	:	ලේ
සේදුළ්	:	දිහඩිය
මේදුළ්	:	මේදුය
අස්සු	:	කදුල්
වසා	:	වුරුනු තෙල්
බේලෝ	:	කෙල
සිවිසාත්‍රිකා	:	සොටු
ලඩිකා	:	සඳමිදුල නමින් හැඳින්වන, සන්ධිස්ථාන යටා පරිදි ක්‍රියාත්මක වීමට පහසුවන ආකාරයෙන් සැදී ඇති, සාමාන්‍යයෙන් ග්‍රිස් එකක් වැනි දෙයක්. ඇටිකුව සන්ධිස්ථාන පහසුවන් නැමිමට දිගැනීමට ක්‍රියාත්මක වීමට පහසුවීම සඳහා ඒ කොටස් පිහිටා තිබෙන්නේ.
මුත්තං	:	මුතා

මේ කොටස් නිස් දෙකෙන් තමයි ගේර්ය නිර්මාණය වෙලා තිබෙන්නේ.

පිළිකුල් භාවනාව විද්‍රේශනාවට නගන ආකාරය

එදා අපි පිළිකුල් භාවනාව සම්පූර්ණ වශයෙන් හා සම්පූර්ණ විද්‍රේශනා දෙකම වැඩිහි ආකාරයෙන් වැඩිය හැකි හැරී ප්‍රකාශ කළා. සම්පූර්ණ වශයෙන් තත්මක් හෝ දියුණු කළ පසු, එම භාවනාව විද්‍රේශනාවට නගන ආකාරය සිදුන් විස්තර කිරීමට අදහස් කරන්නේ.

විද්‍රේශනාවක් කිරීම තුළින් අපි අපේක්ෂා කරන්නේ මේ පාවස්කන්ධ ලේඛයේ නිබෙන්නා වූ යථා තත්වය, නියම තත්වය, යථා පරිදි නියම ආකාරයෙන් ම අවබෝධ කරගතිමට හැකිවන ආකාරයෙන් භාවනාවක් කිරීම. එහිදී මේ පාවස්කන්ධයේ නියම තත්වය කියන්නේ ඒක නිරන්තරයෙන් ම වෙනස් වන බව, අනිතය බව. ඒක නිරන්තරයෙන් ම දුකක් ලබාදෙන දුක්ඛ ධර්මයක් බව. ඒක ආන්ම නො වන අනාන්ම ධර්මයක් බව. එය එලෙසින්ම අසුහ ධර්මයක් බව. ලේඛ සත්වයාට බොහෝ විට අනිතය, දුක්ඛ, අනාන්ම, අසුහ වැනි ධර්මයන් පිළිබඳ විපරිත හැරීම නිබෙනවා. ඒ කියන්නේ විපරියාස අදහස්. මේ විපරිත සංඛ්‍යාවන් දුරට වන ආකාරයෙන් යම්කිසි භාවනාවක් සිදු කරනවා නම්, ඒකට කියනවා විස්තරනා භාවනාව කියලා.

විපරිත සංඛ්‍යා

ඒ විපරිත සංඛ්‍යා ප්‍රධාන වශයෙන් හතරක් නිබෙනවා. ඒ හතරෙන් ඒක එකක් කොටස් තුනකට බෙදුවම ඔක්කොම දොළහස් වෙනවා.

■ අනිච්චී නිච්ච සක්ක්‍යා

අනිච්චී නිච්ච සක්ක්‍යා විපල්ලාස, විත්ත විපල්ලාස, දුට්ධී විපල්ලාස කියලා විපරිත සංඛ්‍යා තුනක් නිබෙනවා. අනිතය දේ නිතය වශයෙන් ගෙනු ලබන විත්තවිපල්ලාස, සින් නිබෙන විපරියාස ධර්මයක්. ඊළගට දුට්ධී විපල්ලාස දාෂ්ටේ විපල්ලාසයක්, දාෂ්ටේ විපරියාසයක්. සක්ක්‍යාවිපල්ලාස සංඛ්‍යා පිළිබඳ ඇති, ඒ කියන්නේ අනිතය දේ නිතයයි කියලා සංඛ්‍යාවකින් බඳී සිටින සංඛ්‍යා විපරියාසයක්. මේ ආකාරයෙන් ඒ කොටස් තුනකට බෙදෙනවා.

- දුක්ඛී සුඩ සක්දේකු

දුක්ඛී සුඩ සක්දේකු විපල්ලාස, විත්ත විපල්ලාස, දුරිධී විපල්ලාස ඒ කියන්නේ දුක්ඛ දේ සැපක් වශයෙන් ගනු ලබන සුහ සංඡු.
- අනත්තනි අත්තානි සක්දේකු

අනත්තනි අත්තානි සක්දේකු විපල්ලාස, විත්ත විපල්ලාස, දුරිධී-විපල්ලාස - ආත්ම නො වන දෙයක් ආත්මයක් වශයෙන් ගනු ලබන විපරීන සංඡු තුනක් නිබෙනවා. මේක සෝචාන් නොවූ සඡම කෙනකුගාවම පවතින ධර්මනාවයක්.
- අසුහේ සුහ සක්දේකු

අසුහේ සුහ සක්දේකු විපල්ලාස, විත්ත විපල්ලාස, දුරිධී විපල්ලාස - අසුහ දේ සුහ වශයෙන් ගනු ලබන සිනේ පවත්නා වූ විපරීන සංඡු. ඒ වගේම සංඡු සුහ වශයෙන් ගනු ලබන දුරිධීය හා බැඳී ගිය විපරීන හැරිම. ඊට අමතරව ආත්මයක් වශයෙන් හඳුනා ගනු ලබන ඒ විපරීන හැරිම.

අනිතස, දුක්ඛ, අනාත්ම වශයෙන් සම්ම්‍රීණතාය කිරීම

මේ ආකාරයෙන් අනිතස, දුක්ඛ, අනාත්ම, අසුහ ආදි යටා තත්වය පිළිබඳ අවබෝධයක් හැරිකම නිසා නිතස, සුඩ, ආත්ම, සුහ ආදි ලෙසින් ගැනීමට කියන්නේ විපරීන හැරිම කියලා. මේ විපරීන සංඡු, විපරීන හැරිම, නැතිවෙන ආකාරයෙන් කරනු ලබන හාවනාව සි විද්‍රේණා හාවනාව කියන්නේ. එනකාට දෙනිස් කුත්‍රා කොට්ඨායයන් අරමුණු කරමින් හාවනා කරන විටත් සිදුවන්නට අවශ්‍ය වන්නේ ඔය කාරණාව සි. එම නිසා විපස්සනාවක් වශයෙන් අසුහ හාවනාව පුරුණ කරන යෝගාවවරයා විසින් පළමුවෙන් ම තරමක් දුරට හෝ සිත සමාධිමන් වන ආකාරයට ඒ අසුහ හාවනාව වැඩි වේලාවක් පුරුණ කරනවා, හාවනා කරනවා. ගිය සතියේ කියාදුන් ආකාරයට හාවනා කිරීම තුළින් තරමක් දුරට හෝ සමාධිය දියුණු කරගන්නට පුත්‍රවන් වෙනවා. ඒ සමාධිමන් සිනේ සිටගෙන ම මේ එක එක කොටසක් අරන් අනිතස, දුක්ඛ,

අනාත්ම, අසුහ වශයෙන් බලන්නට පුරුදු වෙනවා. ඒවා සම්මෝශනාය කරනවා. නුවතින් වෙළඳනවා.

දැන් උදාහරණයක් කිවොත්, කෙසේයේ ගත්තම කෙසේගෙහ අනිතය ධර්මයක් ය, ඒක දුක්බ ධර්මයක් ය, ඒක අනාත්ම ධර්මයක් ය, ඒක අසුහ ධර්මයක් ය කියන හතර ආකාරයෙන් කෙසේගෙහ පිළිබඳව විමසීමක් කරනවා. ඒ වගේම තමයි ලොම්, නිය, දත්, සම්, මය්, නහර ආදි සෑම කොටසක් පිළිබඳව එකිනෙක කොටසක් අරගෙන ඒවා අනිතයයි, දුකයි, අනාත්මයි, අසුහයි කියන දුර්ගෙනය තමාගේ සිතට ප්‍රතික්ෂා වී යන ආකාරයෙන් විමස විමස බලනවා. මෙහිදී මහක තබා ගෙ යුතු ඉතාමත් ම වැදුගත් කාරණාව තමයි මේවා අනිතයයි, දුකයි, අනාත්මයි, අසුහයි කියලා සිතීම නො වෙයි අවශ්‍ය වන්නේ. එහෙම සිතන්නට ප්‍රාථිවන් පායල් යන කුඩා දුරුවකට වුවන්. එහෙම සිතීම තුළින් නිවනක් අවබෝධ කරන්නට බැඟැ. ඒක සංඛ්‍යාවකට පමණක් සිමා වෙනවා. එම නිසා ඒ පිළිබඳ අවබෝධයකුයි තමාගේ සිත තුළ ජ්‍යිතින විය යුත්තේ.

දැන් උදාහරණයක් කියමු. දත් අනිතයයි කියලා. ඕනෑම කෙනකුට දත් අනිතයයි කියලා සිතන්නට ප්‍රාථිවන්. එහෙම අනිතයයි කියලා සිතීම නො වෙයි දත් ඒකාන්ත වශයෙන්ම අනිතයට යනවා තේද කියන ප්‍රතික්ෂා වැටිනීම, අවබෝධය තමාගේ සිත තුළින් ඇතිවන්නට ඕනෑ. ප්‍රංචි කාලේ නිබුණ කිරීදත් රික නැතිවී ගියා. එට පසුව අවුරුදු හත අවෝදී ලොකු දත් ආවා. ඒවන් දත් ක්‍රමයෙන් දිර්හවා. සමහර විට කාඩ් යනවා. සමහර විට ගලවන්නට සිදුවෙනවා. මේ ආදි වශයෙන් විවිධ ලෙස අනිතයට යන ආකාරය තමන්ට වැටහෙන්නට ඕනෑ. ඒ තුළින් මූලින දත්, මුඛ රෝග අනන්තවන් දත් පිළිබඳ ඇතිවන රෝග නිබෙනවා. දත්මූල් දිර්යාම, දත් කැක්කුම, දත් පත්‍රවා කැම පත්‍රුගෙඩි වැනි දේ ඇතිවන ආකාරයේ විවිධ රෝගවලට මේ දත් බඳුන් වෙනවා. එම නිසා දත් වලින් අනිගයින් දුරුණු වූ දක් තමන්ට අත්දැකින්නට සිදුවෙනවා.

පිට අමතරව මේ දත් උදේශ මඳුන්හට ඕනෑ, සවසට මඳුන්හට ඕනෑ, පිරිසිදු කරන්හට ඕනෑ, ආරක්ෂා කරන්හට ඕනෑ. මේවත් ඒක පිළිබඳව පවත්නා දුක්. පිට අමතරව, මේ ආකාරයෙන් දත් ඒකාන්තයෙන් ම දුක්බ ධර්මයක් කියන වැටහිම ඇති කරගෙන ඒක අනාත්ම ධර්මයක්, ඒක තමාගේ ධර්මයක් නො වෙයි. මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා හෝ වෙන කවර ආකාරයකින් හෝ අපි ඒවා ගෙන සිතුවට ඒවා ඩාතු මාතුයකට පමණක් සිමා වූ රුප කළුප පමණ යි. ඒවා මම නො වෙයි, මගේ නො වෙයි කියන ප්‍රත්‍යුෂ්‍ය වැටහිම අවබෝධය තමාට ඇතිවන්හට ඕනෑ. මේවා අනිතයයි, මේවා දුකයි, මේවා අනාත්මයි, මේවා අපුහයි කිය කියා තොල මතුර මතුර සිටියාට, නැත්නම් සිතා සිටියට හරියන්නේ නැහැ. ඒ අවබෝධය යි තමාට අවශ්‍ය වන්නේ. ඒක ඉතාමත් ම වැදුගත්.

සඡම කොටසක් ම මේ ආකාරයෙන් ඒක ඒකක් අරගෙන ඒවා අනිතයට යන ආකාරය, ඒ තුළින් දුකක් ඇතිවන ආකාරය, ඒක ආත්ම නො වන ධර්මයක් බව සහ ඒක අපුහ ධර්මයක් බව කියන කාරණා හතර ගෙන විමස විමසා, ඒ තුළින් පැහැදිලි ප්‍රත්‍යුෂ්‍ය අවබෝධයක් ඇති කරගත සූදා වෙනවා. මෙයේ ඒ අවබෝධය ඇති කරගත් පසු මේ ඒක ඒක ධර්මයක් පිළිබඳව පැහැදිලි වශයෙන්ම ඒ අනිතය ආදි ලක්ෂණ තමාට ප්‍රකට වෙනවා නම්, නැත්නම් දුක්බ ලක්ෂණය සහ විශේෂයෙන් ම අනාත්ම ලක්ෂණය ප්‍රත්‍යුෂ්‍ය වශයෙන් අවබෝධ වි යනවා නම්, සමහර විට ඒ හාවනාවම පමණක් සහ සමහර කෙනකුට ප්‍රමාණවත් වන්නට පුළුවන් මාර්ග එලයක් සාක්ෂාත් කිරීම සඳහා. ඒ කොටසේ තිශ් දෙක අතරින් ඒ ආකාරයෙන් විමස විමසා බැලීමෙන් සහ ප්‍රත්‍යුෂ්‍ය වශයෙන් ඇතිවන අවබෝධය විශේෂයෙන් ම අනාත්ම ලක්ෂණය පිළිබඳ අවබෝධයක්, පැහැදිලි අවබෝධයක් නිබෙන්නට ඕනෑ. ඒ කියන්නේ කෙසේ

නාම රුප ධර්මවලට වෙන්කර දැකීම

ඊළුගට මේ විදුර්ගනා හාවනාව කරන යෝගවචරයා විසින් මේ ඒක ඒක කොටසක් අරගෙන මෙහෙති කරන අතරතුරේදී ඒවා නාම රුප ධර්ම වලට වෙන්කර බලුමින් හාවනාව කරන්නට ප්‍රගතා වන්නට ඕනෑ. ඒ කියන්නේ කෙසේ

කියලා අපි සිභිපත් කරනවා. ලොම් කියලා සිභිපත් කරනවා. මෙයේ සිභිපත් කරන විට, කෙසේ කියන්නේ රුප ධර්මයක්, කේසා කේසා නැත්තාම් කෙසේ කෙසේ කියලා සිභිපත් කරන්නේ නාම ධර්මයකි කියලා සිභිපත් කරන විට ඇතිවන ඒ නාම ධර්මය සහ රුප ධර්මය පිළිබඳව තමාගේ සිතට පැහැදිලිව පෙනී යන ආකාරයේ අවබෝධයක් ඇතිවන්නට ඕනෑ. ලොමා කියන කොට මේ ලොම් රුප කොටසක්, ලොමා කියලා සිතන දෙය නාම ධර්මයක්. නඩා කියන කොට, නිය කියන්නේ රුප ධර්මයක්, නිය කියා සිතන සිත නාම ධර්මයක්. මේ විදියට එක එක කොටසක් අරගෙන ඒවා මෙහෙති කරනවා. මෙහෙති කරන අතරතුරේදී, එහිදී නාමයක් භා රුපයක් පමණක් පවතින ආකාරය දැකිනවා.

මේ නාම රුප දෙක පැහැදිලිව ම ප්‍රත්‍යෘෂිත වශයෙන් තමාට පෙනී ගොට පසුව මේ කුණාප නිස්දෙකම, මූලි ගේරියම රුප ස්කන්ධය; ඒ අරමුණු කරන සිත නාම ස්කන්ධය කියලා දැකළා, ඒ නාමයෙන් රුපය සම්පූර්ණයෙන් ම අපේ සිතින්ම වෙන් කළහාත්, සමහරවිට සමහර යෝගාවච්චන්ට මේ රුපස්කන්ධය සිතට සම්පූර්ණයෙන් ම හො වැටහි ගොස් බිලුරික වූ ගුන්‍යතාවයක් අත්දැකින්නට පුළුවන් වෙනවා. මේක සාමාන්‍යයෙන් සංස් යෝගාවච්චකුටම අත්දැකින්නට පුළුවන් කියලා කියන්නේ තැහැ. නමුත් සතිය සමාධිය පුදුව දියුණු කෙනකුට එලුසින් ගුන්‍යතාවයක් අත් දැකින්නට පුළුවන් ඒ දෙනිස් කුණාප කොට්ඨාසයෙන් එකිනෙකක් අරගනිමින් නාම රුප වශයෙන් වෙන් කරමින් භාවනා කිරීම තුළින්.

එදා අපි නාමරුප අරමුණු කරමින් නිවහට සිත පත් කරගන්නා ආකාරය ගෙන දේශනාවක් ඉදිරිපත් කළා. ඒ අනුවත් මෙහිදී කෙනකුට පිළිප්ලින්නට පුළුවන්. ඒ තුළින් නිවහත් සාක්ෂාත් කරන්නට පුළුවන්.

එක් එක් කොටස බාතු හතරට වෙන්කර දැකීම

දැන් පළමුවෙන් අප ප්‍රකාශ කළේ මේ එක එක කොටසක් අතිතය, දුක්ඛ, අනාත්ම, අයුහ අදි වශයෙන් මෙහෙති කරන්නට ය; ඒ පිළිබඳ පැහැදිලි ප්‍රත්‍යෘෂිත අවබෝධයක් ඇති කරගන්නට ය; එට පසුව ඒ එක එක කොටසක් නාම ධර්මයක් සහ රුප ධර්මයක් වශයෙන් නාම රුප වෙන් වෙන්

වශයෙන් දුකින ආකාරයෙන් මෙහෙති කර්න්හට ය කියලා. මේ තත්ත්වය තුළදින් ඒ කියන්නේ නාම රුප ධර්ම වෙන් කිරීම තුළින් තමාගේ ගෝරය තමාට නො පෙනී ගොස් ගූන්සයනාවයකට සිත පත්කර ගන්හට නො හැකි වන යෝගාවවරයන් විසින් ඒ එක එක කොටස්, බාතු කොටස් හතරකට බෙදුන්හට පටන් ගන්න ඕනෑ.

ඒ කියන්නේ ආපේ ගෝර කුඩාව සඳහා අත්තේ පධ්‍යේ බාතුවන්, ආපේ බාතුවන්, තේපේ බාතුවන් සහ වායෝ බාතුවන්. මේ බාතු වශයෙන් සම්මැරිණාය කිරීමක් ඊළගට කරන්නේ. සම්මැරිණාය කරනවා කියන්නේ නුවතින් විමස විමස දුකිනවා, බලනවා කියන එකයි. එනකොට ඒ කොස්, ලොම් ආදි වශයෙන් දක්වා අයි පළමුවානි කොටස් විස්ස පධ්‍යේ බාතුව අධික නිසා පධ්‍යේ බාතු වශයෙන් දක්වන්නේ. ඊළගට දක්වා අත්තේ පින්තං, සෙමිහං ආදි වශයෙන් දක්වා අයි කොටස් දොළහ ආපේ බාතුව අධික නිසා ආපේ කොටස් දොළහක් වශයෙන් දක්වන්නේ.

එයේ වුවත් මේ සඡම කොටසක් තුළම පධ්‍යේ, ආපේ, තේපේ, වායෝ කියන බාතු හතරම තිබෙනවා. එම නිසා පළමුවන්ම ඒ කොස්ගේ පධ්‍යේ බාතුවක් ය, ලොම් පධ්‍යේ බාතුවක් ය, නිය පධ්‍යේ බාතුවක් ය මේ ආදි වශයෙන් ඒ කොටස් විස්ස පධ්‍යේ බාතු වශයෙන් පළමුවන් ම සිහියෙන් අවබෝධ කරගෙන, පසුව කී කොටස් දොළහ ආපේ බාතු වශයෙන් අවබෝධ කරගන්නවා. මෙහිදී පධ්‍යේ බාතුව පධ්‍යේ බාතුව කියලා කොස්ගේ වලට අපි දැන් සංඛ්‍යාවක් අමුතුවන් දමනවා. පධ්‍යේ බාතුව පධ්‍යේ බාතුව කියලා ඒක මෙහෙති කරන විට දැන් තමන්ට පැහැදිලි නම් මේවා පධ්‍යේ බාතු කොටස්, මේවා ආපේ බාතු කොටස් කියලා ඒ මෙහෙති කරන අතරතුරේදින් නාම රුප ධර්මයන් බලන්හට පටන් ගන්නවා. ඒ කියන්නේ පධ්‍යේ බාතුව කියලා මෙහෙති කර, පධ්‍යේ බාතුව රුපයක් ඒක දුකින සිත නාමයක්. ලොම් ගස් පධ්‍යේ බාතුව කියලා සිහිපත් කළා. ඒක දුකින සිත නාමයක්. ලොම් වල තිබෙන පධ්‍යේ බාතුව රුපයක්. මේ ආදි වශයෙන් එහිදින් නාම රුප දැක වෙන් කරමින්, සිහින් වෙන් කරමින්, දුකින්හට උත්සාහ ගන්නවා. ආපේ බාතු කොටස් එහෙම දි. ආපේ

ඩාතු කොටස් පිත, සෙම, සරුව, ලේ ආදී කොටස් එකිනෙකක් ආපේ ඩාතු කොටසක්. ඒ දැකින සිත නාම බෝලයක් කියලා මෙහිදී වෙන් කරනවා.

මුළු රූපස්කන්ධයම ඩාතු හතරට වෙන්කර දැකිම

මේ විදියට මුළු ගේරයේම නිබෙන කොටස් නිස් දෙක, ඩාතු වශයෙන් පැඳවී ඩාතු කොටස් විස්සකටත්, ආපේ ඩාතු කොටස් දොළඟකටත් තමාට පැහැදිලිව පෙනී ගියට පසුව, මෙති ගේරයේ නිබෙනවා තව තේපේ කොටසක්, ගේරයේ උප්ත්‍ර නැත්තාම් සින්ල ස්වරුපයක්. ඒ වගේම ගේරය පිම්බෙන හැකිලෙන වැනෙන වායෝ ඩාතු කොටසක් නිබෙනවා. මේ කොටස් දෙක කෙරෙනින් අවධානය යොමු කර, මේ ගේරය මුළු රූපස්කන්ධයම මෙහෙනි කර, සිනෙන් අරමුණු කර මෙනි නිබෙන පැඳවී ඩාතු කොටස් මෙන්න මේවය, මේක තමයි මේ ගේරයේ නිබෙන ආපේ ඩාතු ගොඩ, මේක තමයි තේපේ ඩාතු ගොඩ, මේ තමයි වායෝ ඩාතු ගොඩ කියලා ඒ ඩාතු හතර දෙස පැහැදිලිව සිතින් අවබෝධයක් ඇති කරගෙන, ඒ ඩාතු හතර දෙස සිතින් බලා, ඩාතු හතර හතර පැත්තකට අයින් කරනවා සිතින්, පැඳවී ඩාතුව වෙනම බෝලයක් ය, ආපේ ඩාතුව වෙනම බෝලයක් ය, තේපේ ඩාතුව වෙනම බෝලයක් ය, වායෝ ඩාතුව වෙනම බෝලයක් ය කියලා. එහිදී සමහර යොගාවටයින්ට පමණක් තමාගේ රූපස්කන්ධය සම්පූර්ණයන් ම නො ජේ ගිය ඉහෘතාවයකට සිත පත් කරගෙනහට පුළුවන්කම ලැබෙනවා. සතිය සමාධිය හොඳට දියුණු වෙලා නිබෙන්නට ඕනෑ. ඒව නැති අයට සති, සමාධි, ප්‍රඹා කියන අංග තහ දියුණු වී නැති අයට අප කියන ආකාරයෙන් ඔය ඉහෘතාවය අත්දැකින්නට බැහැ. නමුත් ඒ ධ්‍රීම දියුණු කෙනකුට ඒ ඩාතු හතර වෙන් කිරීම තුළිනුත් ඉහෘතාවයකට සිත පත්කර ගන්නට පුළුවන්කම ලැබෙනවා.

මෙහිදී මේ කියපු අත්දැකිම තමාට අත්දැකින්නට බැරී නම්, දැන් ආකාර ඉනකින් අප පිළිපැද්දා එකකින්වත් අපට ඒ අත්දැකිම ලබන්නට බැහැ. ඒක නිසා ර්‍රීග පියවරන් අප අනුගමනය කරනවා. ර්‍රීග පියවර වශයෙන් මේ ඒක එක කොටසක් අරගෙන ඒ සෑම කොටසක් ම ඩාතු හතරට බෙද බෙඳා

බලනවා. මෙහිදී සමහර කොටස්වල නිඛෙන ධාතු හතරම තමාට වෙන් කරන්නට තමාගේ නුවනා සමාධිය දියුණු නො වන්නට පූජාවන්. එහිදී එසේ සෑම කොටසක ම නිඛෙන ධාතු හතර වෙන් කරන්නට නො හැකි නම්, ඒ වෙන් කිරීමට නො හැකි කොටස්වල පවත්නා වූ ප්‍රධාන වශයෙන් පවතින ධාතු කොටස් දෙස පමණක් වුවන් බැලීම ප්‍රමාත්‍වන්. දැන් කේසා කිවොන්, කොස් ගස්වල පදවි ධාතුවන් නිඛෙනවා, ආපේ ධාතුවන් නිඛෙනවා, තේපේ ධාතුවන් නිඛෙනවා, වායෝ ධාතුවන් නිඛෙනවා. ඒ පදවි ගතිය නම්, ඕනෑම කෙනකුට තේරේම් ගන්න පූජාවන්. එහි නිඛෙනවා සිතලක් හෝ උෂ්ණ ස්වර්ණයක්. ඒක තමයි ඒකේ තේපේ ධාතුව. රිළුගට එහි ආපේ ධාතුක් සහ වායෝ ධාතුක් නිඛෙනවා. මේ වායෝ ධාතුව තේරේම් ගන්නට අපහසු යි සමහර කෙනකුට. ඒ වගේම ආපේ ධාතුව තේරේම් ගන්නට අපහසු යි. මම නිසා තමන්ට තේරේම් ගැනීමට හැකි කොටස් දෙක පමණක් වෙන් කරනවා.

උදාහරණයක් වශයෙන්, සම කිවොන් සමේ ධාතු කොටස් හතරම පහසුවෙන් ඕනෑම කෙනකුට වෙන් කරන්නට පූජාවන්. සමේ සිතලක් හෝ රස්නයක් නිඛෙනවා. ඒක සෑම කෙනෙක්ම දැන්නවා. ඒ සමේ නිඛෙන තේපේ ධාතුව. සමේ තෙතමනයක් නිඛෙනවා. වියලිලා, වියලුවිව සමක් වගේ නොවේයි. රඩාහක නිඛෙන සමක් හැන්නම් බෙර ඇසක නිඛෙන සමක් වගේ නොවේයි, තමාගේ සමේ යම්කිසි තෙතමනයක් නිඛෙනවා. ඒ තෙතමනය තමයි ආපේ ගතිය. ඒක ඕනෑම කෙනකුට දකින්නට පූජාවන් සිතින්. රිට අමතරව ඒ සම පිම්බිලා නිඛෙනවා. සාමාන්‍යයෙන් බැඳුමක් පිම්බිලා නිඛෙනවා. බැඳුම හැකිලිනාට පස්ස රුලි වැටිල නිඛෙනවා. මේ සමේ රුලි වැටින්න බොහෝවිට වායෝ ධාතු ආදි කොටස් අඩු වීම නිසා. තවත් හේතුන් නිඛෙනවා. මේ ගරියයේ සම පිම්බිලා නිඛෙන්න මේ වායෝ ධාතු කොටසින්.

රිට අමතරව මේ සමේ පදවි ධාතු කොටස් නිඛෙනවා. ඒ කියන්නේ සම වියලිලා, වතුර ගතිය සම්පූර්ණයෙන්ම වෙන් වුනා නම් ඒක පස් වැනි ස්වර්ණයකට පත් වෙනවා. ඒකයි එහි නිඛෙන පදවි ධාතු කොටස. දැන් උදාහරණයක් වශයෙන් ගහක නිඛෙන කොලයක් ගන්නත්, කොල් නිඛෙනවා වතුර ගතියක්. ඒ වතුර ගතිය සම්පූර්ණයෙන් ම වේලිලා ගියෙන් එහෙම ඒ

කොටස මැරෙනවා, දුමුරු පාටට වෙනවා. ඒ කියන්නේ වතුර ගතිය නුගාක් අඩු වුණාට පසුව. ඒ වගේ මේ සම් තිබෙන වතුර ගතියත් සම්පූර්ණයෙන් ම නැතිවී ගියෙන් එහෙම සම වියලෙනවා. ඒ වියලෙන ස්වර්ථපය තමයි පස්වී බාතුව. මේ අනුව බලනවා, සම කියලා අපි කතා කළාට, මෙහිදී මෙන්න පස්වී බාතුව, මෙන්න ආපේ බාතුව, මෙන්න තේපේ බාතුව, මෙන්න අතික් බාතු කොටස් කියලා එකිනෙකක් අරගෙන බලනවා.

මේ විදියට සෑම කොටසක් ම අරගෙන එකිනෙක කොටසක් බාතු භතරට බෙදු-බෙදා බෙදු-බෙදා බලන්නට ඕනෑ. එහෙම බලන්නේ අන් කිසිවක් නිසා නො වෙයි ගරීර කුඩාවම සෑදී ඇත්තේ බාතු භතරකින් කියන සංඛ්‍යාවේ පිහිටින්න. මේව ආන්ම වශයෙන් අරගෙන, පුඩ වශයෙන් අරගෙන, තිත්ස ධර්ම වශයෙන් අරගෙන තිබෙන එක නැති කිරීමට සි, අපි මේ විදිනට නුවණින් විමස විමසා බලන්නේ. මෙහෙම බලනවිට යම්කිසි යෝගාවවරයකුට ඉතා පැහැදිලිව මේ එකිනෙක කොටස් තුළ පවත්නා වූ බාතු භතර ගැන පැහැදිලි අවබෝධයක් අත්දකින්නට පුළුවන් වුණුන්, අන්න එහිදී මුළු රෘපයම එකට අරගෙන එහි තිබෙන බාතු කොටස් භතර වෙන් කරනවා සිතින්. මුළු රෘපස්කන්ධයම එකට අරන්, කොටස් වශයෙන් ගන්නේ නැතුව. එහිදී එහෙම රෘපයේ තිබෙන බාතු කොටස් භතර අරගෙන එවා වෙන්කළාට පසුව කෙනකුගේ සිත ගුන්සනාවයකට පත්වෙනවා.

දැන් අපි මේ දක්වා කිවේ පළමුවෙන්ම මේ එක එක කොටසක් අරගෙන අතිත්ස දුක්ඛ, අනාත්ම, අසුහ වශයෙන් නුවණින් විමස-විමසා, ඒ ගැන පැහැදිලි ප්‍රත්‍යාශ අවබෝධයක් වැටහිමක් ඇති කරගන්නට කියලා. ඊට පසුව මේ එක එක කොටසක් මෙහෙනි කරන අතරත්දේ, මෙහිදී මේ තිබෙන්නේ නාමයක්, මේ තිබෙන්නේ රෘපයක් කියලා නාම රෘප දෙක පැහැදිලිව වෙන් වෙන් වශයෙන් දැකින්න ලැබෙනවා. ඊට පසුව මේ එක එක කොටසක් අරගෙන එවා බාතු භතර වශයෙන්, තමාට වැටහෙන බාතු වශයෙන් ඒ සෑම කොටසක්ම එකිනෙකක් බෙදු-බෙදා බෙදු-බෙදා බලන්න. මෙහෙම බලනවිට සමහරවිට බාතු

කොටස් හතරම වෙන්කළුව පසු සිත ඉහුණතාවයකට, හිස් ස්වර්ණයකට පත් කරගන්නට හැකියාව ලැබෙනවා.

නාමස්කන්ධය කොටස් හතරකට බෙදා වෙන්කර බැලීම

මෙහෙම කටයුතු කරනවිට යම්කිසි යෝගාච්චරයකුට තවමත් අත්දැකිමක් ලබාගැනීමට නො හැකි වනවා නම්, එළඟට අපගේ සිත තුළ නිබෙන නාම ධර්ම බෙදා-බෙදා බලන්නට උත්සාහ ගන්නවා. අපි නාමය කියන එක විස්තර කළා කළින් නොයෙක් ආකාරයෙන් විවරණය කරමින්. එහිදී අපි නාමය කියන එක ප්‍රකාශ කළේ සාමාන්‍ය සිත කියලා. දැන් නාමය කියන එක සිත කියන අදහසේ පිහිටා සිට කටයුතු කිරීමෙන් පමණක් මේ ඉහුණතාවය අත්දැකින්නට නො හැකි වන නිසා ඒ සිතේ නිබෙන, ඉතිරි වේදනා, සංඛ්‍යා, සංඛාර, විශ්දේශනාතා කියන කොටස් හතර වෙන්කරන්නට උත්සාහ ගන්නවා. සාමාන්‍යයෙන් නාම කියන්නේ ඒ කොටස් හතරේ එකතුවකට.

එම නිසා කෙස්ගස් අර්ගන්නවා, කෙස් කියලා මෙහෙනි කරනවා. මෙහෙනි කරන අතරතුරදී, ඒ කෙස් වෙනම ධර්මයක් එක දැකින සිත නාම ධර්මයක් කියලා පළමුවෙන් වටහා ගෙන, එට පසුව ඒ නාම ධර්මය පහළ වනවිට ඇතිවන වේදනා, සංඛ්‍යා, විශ්දේශනාතා, සංඛාර කෙරෙහි අවධානය යොමුකරුවා ඒ ධර්මනා හතරම ඇතිවෙන ආකාරය තැතිවෙන ආකාරය දැකින්නට උත්සාහ ගන්නවා. ඒ කියන්නේ අපි හිතමු කේසා, ලේමා, නඩා, දුන්තා ආදි වශයෙන් දැන් මෙහෙනි කරගෙන යනවා. එනකොට කේසා කියන්නේ රුප කොටසක්. එක දැකින සිත නාම ධර්මයක්. මෙලෙසින් කළින් නාම රුප දෙක ගෙන පැහැදිලි අවබෝධයක් දැකළා නිබෙනවා මෙහිදීන් ඒ නාම රුප ධර්ම දෙකම දැකිනවා. එට පසුව මේ කේසා කේසා කියලා අපි කෙස් පිළිබඳව කෙස්ගස් කෙස්ගස් කියලා සිතින් එකට සංඛ්‍යාවක් දැමා නිබෙනවා. මෙක තමයි කෙස් පිළිබඳව නිබෙන සංඛ්‍යාව කියලා ඒ සංඛ්‍යාව දෙසට අවධානය යොමු කරනවා. ආයත් කේසා කේසා නැත්නම් කෙස් කෙස් කියලා මෙහෙනි කරනවා. ඒ කෙස් පිළිකුල් කොටසක් කියලා අපි හිතින් ඒ වෙළාවේ සංඛ්‍යාවක් ඇති ව්‍යුතා නම්, මෙක තමයි අපේ සිත තුළ පවත්නා වූ සංඛ්‍යාව

කියලා ඒ හැඟීම දෙසට අවධානය යොමු කරනවා. නැත්තම් කෙසේ කෙසේ කියලා මෙහෙති කරන විට එහි අයෝගීත් පදවි ධාතු කොටසක් කියන සංඛ්‍යාව තමාගේ සිත තුළ ජනිත වුණා නම්, මේ නිබෙන්නේ මේ අවස්ථාවේදී පහළ වූ සංඛ්‍යා ස්කන්ධය කියලා ඒ සංඛ්‍යාව දෙසට අවධානය යොමු කරනවා.

ඊට පසුව ඒ කෙසේගේ කියලා සිහිපත් කරන විට තමාගේ සිත තුළ දැනීමක් පවතිනවා, ඒ දැනීම තමයි විස්ත්‍රීකුණාය. මෙහිදී උපේක්ෂා වේදනාවක්, මැදහත් වේදනාවක් කෙනෙක් අත්දැකින්නේ. ඒ මැදහත් වේදනාව බොහෝ දෙනාට අවබෝධ කරගන්නට අපහසු වෙනවා. සාමාන්‍යයෙන් දක්ඛ වේදනාව ඉතා ප්‍රකට වශයෙන් අවබෝධ වෙනවා. බොහෝ දෙනකුට මේ උපේක්ෂා වේදනාව අවබෝධ කරගන්නට අපහසු සි. යමිනිසි කෙනකුට එහිදී ඇතිවන උපේක්ෂා වේදනාව අත්දැකින්නට ප්‍රාථමික නම්, ඒ වේදනාව කෙරෙහින් අවධානය යොමු කරනවා, මෙන්න වේදනාව කියලා.

නාම ධර්ම යනු කියාවලියක් ලෙස අවබෝධ කර ගැනීම

මෙහිදී දැන් කෙසේ කෙසේ කියලා මෙහෙති කරන විට ඒ කෙසේ හා කුණාප කොටස් වශයෙන් ඉස්සෙල්ලම කෙසේගහ කෙසේගහ කියන සංඛ්‍යාවක් අයිති වූත්. ඊට පස්සේ කුණාප කොටසක්, කුණාප කොටසක් කියන සංඛ්‍යාව. ඊට පස්සේ පදවි ධාතු කොටසක් ආදි වශයෙන් මෙහෙති කළ සංඛ්‍යාව. මේ සංඛ්‍යා ජනිත වන විට සිත තුළින් සිහිවිලි ගාලා යමක් සිදු වෙනවා. ඒකට තමයි සංස්කාර ධර්ම කියන්නේ. විත්ත සංස්කාර ධර්ම කියන්නේ පංචස්කන්ධය විස්තර කරන විට. ඒ සංස්කාර කෙරෙහි කෙනකුට අවධානය යොමු කරන්නට ප්‍රාථමික නම්, අන්න ඒ සංස්කාර කෙරෙහින් අවධානය යොමු කරනවා. මේ වේදිහට කෙසේගහ අරමුණු කරමින් හාවනා කරන විට පංචස්කන්ධ ධර්මයක් ඇති වී පැවති නැතිවි යනවා. පංචස්කන්ධ ධර්මය කියන්නේ කෙසේගහ ර්ස්ප ස්කන්ධයක්. ඒ කෙසේගහ අරමුණු කරමින් හාවනා කරන විට පහළ වන නාම ධර්ම තුළින් වේදනා ස්කන්ධයක්, සංඛ්‍යා, සංඛාර, විස්ත්‍රීකුණා කියන සෙසු ස්කන්ධ තුනක් ඇතිව-ඇතිව නැතිව-නැතිව යනවා. මෙන්න මේ තත්ත්වය

දැකීමට දි අපි මේ පංචස්කන්ධයම එකවර ඇතිවෙමින්, එකවර පවතිමින්, එකවර නැතිවෙන ආකාරය දැකීමට දි, මේ හාටනාව මෙලෙසින් පුගුණ කරන්නේ.

ර්ලගට ලෝමා කියන, ලොමි කියන කොටස ගන්නවා. ඒක මෙහෙනි කරන විටන් ලොමි රශප කොටසක් ඒක දැකින සිත නාම ධ්‍යාමයක්. ඒ ලෝම ලෝම කියපු සංඡුව මෙන්න. නැත්හම් ලෝමා කියපු මෙය පිළිකළේ කොටසක්, පිළිකළේ කොටසක් කියන සංඡුව, හැරීම මෙන්න. නැත්හම් මේක බාහු කොටසක් පැයිවි බාහු කොටසක් කියන හැරීම මෙන්න කියලා තමාගේ සිත තුළ ඇතිවූ හැරීම දෙසට අවධානය යොමු කරලා, ඒ හැරීම ගැන අවබෝධයක් ඇති කරගන්නවා. රෝ පසුව ඒ ලොමි ලොමි කියන හැරීම ඇතිවෙන විට, ඒ පිළිබඳ ඇතිවන වික්ද්‍යාත්මකය, ඒ කියන්නේ ඒ පිළිබඳ දැනීමට අවධානය යොමු කරනවා.

මෙන්න මේ ආකාරයෙන්. ඒ එක එක කොටසක් අර්ගෙන ඒ සංම කොටසක් ම මෙහෙනි කරනවිට පහළවන රශප, වේදනා, සංඡු, සංඛාර, වික්ද්‍යාත්මකය කියන ස්කන්ධ පැංච්වකය බල-බල හාටනා කරන්නට පුළුවන් නම් කෙනකුර මහු පුජාවන්ත යෝගාවවරයෙක්, සමාධි සම්පන්න යෝගාවවරයෙක්. අවසාන වශයෙන් මේ කොටස් තිස්දෙකම පුගුණ කරන්නට හැකි වූවාට පසුව මේ රශප ස්කන්ධයම එකට අර්ගෙන, කෙස ලොමි ආදි වශයෙන් වෙන් වෙන් වශයෙන් ගන්නේ නැතිව, ඒ රශප ස්කන්ධය අරමුණු කරමින් පවත්නා වූ සිත නාම ධර්ම හතරකට බෙදාලා, ඒ හාටනා කරනු ලබන අවස්ථාවේ පවතින පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම-ඇතිවීම-නැතිවීම දැකදැකා යෝගාවවරයුර හාටනා කරන්නට පුළුවන් වෙනවා නම්, එහිදින් ඉහෘතාවයකට සිත පත් කරගන්නට පුළුවන්, මේ පිළිකළේ හාටනාව මේ ආකාරයෙන් විද්‍යාගෙනාවට නැගීම තුළින්.

සතිය, සමාධිය, ප්‍රජාව

සමහර යෝගාවච්චයන්ට මෙලෙසින් කටයුත කිරීම තැපින් එවැනි අත්දැකීමක් ලබන්නට නො හැකි වන්නට පුළුවන්. එසේ වන්නේ ඇත්ත වශයෙන්ම තමාගේ සතිය දියුණු වෙලා නැති නිසා, සමාධිය දියුණු වෙලා නැති නිසා, ප්‍රජාව ඒ මට්ටමට වැඩි නැති නිසා. එම නිසා ඒ සති, සමාධි, ප්‍රජා කියන ධර්මයන්, ඒ ආර්ය අෂ්ට්‍රාංගික මාර්ග අංගයන් දියුණු කර ගැනීමට ප්‍රබල උත්සාහයක් ගන්නට ඕනෑ. ආර්ය අෂ්ට්‍රාංගික මාර්ගයේ අංග දියුණු කරන්නේ නැතිව කවරේක් කවර භාවනාවක් කළන් නිවන් යන්නට බැහැ. ආර්ය අෂ්ට්‍රාංගික මාර්ගය දියුණු කිරීම තමයි නිවන් යෝම සඳහා තිබෙන එකම මාර්ගය. වෙන මාර්ගයක් නැහැ. එම නිසා එම අංග දියුණු කිරීමට උත්සාහ ගන්නට ඕනෑ. ඊට පසුව තමාගේ සතියේ යම් යම් අඩුපාඩුවක් ඇත්ත්ම්, නැත්තම් සමාධියේ අඩුපාඩුවක් ඇත්ත්ම් මේ කියන ආකාරයන් විමසීමක් කරන්නට පුළුවන් ප්‍රජාව දියුණු කෙනකුට. ප්‍රජාව දියුණු නැති කෙනකුට, එසේ නිවර්දි ආකාරයන් පංචස්කන්ධය අත්දැන්නට බැහැ. එහෙම නම්, ප්‍රජාව දියුණු කර ගන්නට එසේ නො හැකි යෝගාවච්චයන් විසින් කටයුත කරන්නට ඕනෑ.

මෙන්න මේ සති, සමාධි, ප්‍රජා කෙරෙහි වැඩි වැසියෙන් අවධානය යොමු කර, වැඩි වැඩියෙන් ඒ අංග තුන දියුණු කරගෙන ඉන් පසුව ඊට එහා තව පියවරක් තබනවා මේ විද්‍රෝහනා වශයෙන් පරීක්ෂා මනසිකාර භාවනාව විද්‍රෝහනාවට නගනා වේ. මෙහිදී මේ කියන කාරණාව සමහර අයට නො තේරන්නට පුළුවන්. නොද අවධානයක් ඇතුව අසන්න.

කියලු නාම ධර්ම ක්ෂේත්‍රයක් පාසා ම නිර්දේශ වී යන බව

මෙහිදී අපි රුප ධර්මන්, නාම ධර්ම බවට පරිවර්තනය කරගැනීමක් සිදු කරනවා. ඒ කියන්නේ අපි නාම, රුප සහ නාම රුප, නාම රුප වශයෙන් වෙන් කරමින්, වෙන් කරමින් දැන් මෙහෙක් භාවනා කළේ. පංචස්කන්ධ වශයෙන් හෝ නාම රුප වශයෙන් හෝ බාතු වශයෙන් හෝ දැන් මය ආකාර

තුනෙන් තමයි මේ කුණාප කොටස් තිස්සේදක විද්‍රේශනාවට නග-නග බැලුවේ. පංචස්කන්ධය, නාම රුප ධර්ම, නැත්තම් බාතු හතරක් වශයෙන්.

එනකොට දැන් කියන්නේ ඒ රුප ධර්මන් නාම ධර්මයක් බවට පන් කරගෙන, ඒ නාම ධර්මයන් සහම ක්ෂේත්‍රයක් පාසාම ඇතිවී ඇතිවී නැතිවී නැතිවී යන ආකාරයට භාවනා කළයුතු හැරේ. මෙහිදී අපි කෙසේගස්, කෙසේගස් කියලා භාවනා කරනවිට කෙසේගස්, කෙසේගස් පාඩුවේ පැන්තකින් තිස මන පවතිනවා. අපේ සිත තුළ 'මේ කෙස්, මේ කෙස්, මේ කෙස්' කියන සංඛ්‍යාවක් ඇතිවෙනවා. නැත්තම් කෙසේගස් හිසමන ඔහෝ පාඩුවේ පවතිනවා. 'මේක කුණාප කොටසක්, මේක කුණාප කොටසක් මේක කුණාප කොටසක්' කියලා තවත් යෝගාවටරයකුට සංඛ්‍යාවක් සිත තුළ ඇතිවෙනවා. මේ කෙසේගස් ඔහෝ ඒක පාඩුවේ තිබෙනවා මිසක තිසිම දුනීමක් නැතිව, ඒක දැන්නේ නැහැ අපි මේවට කෙසේගස් කියනවා කියලා. ඒක දැන්නේ නැහැ ඒවාට කුණාප කොටසක් කියනවා කියලා. සමහර යෝගාවටරයන්ට මේ කෙස් ගස්වල පස්වී බාතු, පස්වී බාතු ආදි වශයෙන් මෙහෙහි තිරිමක්, සංඛ්‍යා ඇතිවීමක් ඇතිවෙනවා. ඒක දැන්නේ නැහැ කෙසේගස්. නමුත් තමාගේ සිත තුළ මේ පිළිබඳව සංඛ්‍යාවක් ඇති වී, නැති වී යාම තමයි මෙහිදී සිදු වුණේ; අපි කෙසේගස් කියලා භාවනා කළත්, මේක කෙසේගස් නො වෙයි කියලා, මේක කුණාප කොටසායක් කියලා අරමුණු කරමින් භාවනා කළත්, එහෙම නැත්තම් මේක බාතු වලට බෙදා වෙන්කර බැලුවත්.

අපි මේ කෙසේගස් අරමුණු කරමින් භාවනා කරන විට වික්කේ කෙසේගස්, කෙසේගස් කියන සංඛ්‍යාවක් ඇති කරගත්තා. නැත්තම් ඒක කුණාප කොටසක් කුණාප කොටසක් කියලා සංඛ්‍යාවක් ඇති කර ගත්තා. විසේන් නැත්තම් ඒක බාතු කොටස් හතරක් කියලා සංඛ්‍යාවක් ඇති කරගත්තා. මේ සහම ධර්මයක්ම සිත තුළ ඇතිවී නැතිවී යන නාම මාතු පමණ යි. කෙසේගස් කෙසේගස් පාඩුවේ ඔහෝ පවතිනවා.

එනකොට අපි මේ පිළිකුල් භාවනාව සමඟ වශයෙන් වැඩුවත්, විද්‍රේශනා වශයෙන් මෙසේ පුරුණ කළත්, මෙහිදී සිදුවින ක්‍රියාවලය මොකක්ද? නාම ධර්ම සිත තුළ ඇතිවී ඇතිවී නැතිවී යාම පමණ යි. කෙසේගස්

කෙරේහි අවධානය යොමු නො කළුත් කෙසේගස් නිබෙන බවවත් සිතට පෙන්නේ නැහැ; අවධානය යොමු කළ විට ඒවා සිතට පෙනෙන්නේ සංඛ්‍යා පහළ වූ නිසයි.

පිට පස්සේ අපි ලෝම ගැන මෙහෙහි කරනවා. ලෝම, ලෝම, ලෝම, මොමි, මොමි, මොමි කියලා. මෙහෙම මෙහෙහි කරන විට ඒ පිළිබඳ එක්කේ ලෝම කියලා සංඛ්‍යාවක්, නැත්තම් ලෝම කියන කුණාප කොට්ඨායක් කියලා සංඛ්‍යාවක්, මෙහිදී මේ ධාතු කොටසක් කියන සංඛ්‍යාවක් අති වුණා. මොමි, මොමි පාඩුවේ ඔහේ පවතිනවා. තමාගේ සිත තුළ පවතින නාම ධර්මයක් පමණ යි, මොමි මොමි කිය-කිය මෙහෙහි කිරීම. මේ මොමි කියලා මෙහෙහි කරන කොට කෙසේ කියලා මෙහෙහි කළ මෙහෙහි කිරීම අපගේ සිත තුළ නැහැ. මේක හොඳට තේර්ම ගන්න. අපගේ හිස මත කෙසේ නිබෙන බවවත් අප දුන්නේ නැහැ, ඒවා පයිවි බව දුන්නෙන් නැහැ. ආපෝ බව දුන්නෙන් නැහැ. කුණාප කොටසක් කියලා දුන්නෙන් නැහැ. මොනම සංඛ්‍යාවක්වත් කෙසේගස් පිළිබඳව අතිවත්නේ නැහැ මොමි අරගෙන අපි නාවනා කරනවිට. මේක පැහැදිලි ද මේ අයට?

එනකාට කෙසේ කෙසේ කියලා අපි නාවනා කරන විට ඇති වුණ් සිත තුළ සංඛ්‍යාව සම්බන්ධ වූ සිතුවිලි රාජියක් ගා යාම පමණ යි. මොමි කියලා මෙහෙහි කරන විටත් පහළ වුණ් එවැනි සංඛ්‍යාව ප්‍රමුඛ වූ සිතුවිලි රාජියක් ගා යාම පමණ යි. මේ සිතුවිලි ගා යාම සිදු වුණ් නැත්තම් කෙසේ කියන රුපය අපගේ සිතට අරමුණු නො වන, රුපාරම්මණයක් බවට පත් නො වන ධර්මයක් බවට පත්වෙනවා. ර්ලගට අපි ගන්නේ කේසා, ලෝමා, ‘නඩා’ නිය කියලන්. නියපොතු අරගෙන මේවා කුණාප කොටසේ, මේවා පයිවි ධාතු කොටසේ, මේවා පයිවි ආපෝ, තේපෝ, වායෝ ධාතු කොටසේ, මේ නිය නිය මේ ආදි වශයෙන් සම්මර්ගනාය කරන විට අර කමින් කියපු කෙසේ කියන සංඛ්‍යාන් නැ, මොමි කියන සංඛ්‍යාන් නැහැ, ඔක්කාම ඉවරයි. ඒ පිළිබඳ හැරුමක්වත් සිත තුළ නැහැ. ඒවා නිබෙනවද දුන්නෙන් නැහැ, කෙසේ නිබෙනවද දුන්නෙන් නැහැ, මොමි නිබෙනවද දුන්නෙන් නැහැ. නිය ගැන අවධානය යොමු කරලා

නිය කියන කුණාප කොටස භාවනාවට නගන විට. නිය නිය කියලා මෙහෙති කරන විට අර කෙසේ ලොම් කියන සංයුතා තමාගේ සිත තුළ සම්පූර්ණයෙන් නිරැද්ද වී ගොසේ. කෙසේ කියලා ලොම් කියලා මෙහෙති කරන විට ඒවා අපට අරමුණක් වූයේ තමාගේ සිත තුළ ඒ පිළිබඳ නාම ධර්ම ගෘෂාම සිදු වූ නිසා.

නාම රශප නිරෝධය

එහෙම නම මේ භාවනාව කෙසේසේ, ලොමිසේ, නිය, දත්, සම්, මස්, නහර ආදි අරමුණු කරමින් භාවනා කරන විට සිදු වන්නේ තමාගේ සිත තුළ නාමස්කන්ද රාකියක් ගෘෂාම තේදු? මෙන්න මේ පැහැදිලි අවබෝධය අත් දැකින්නට ඕනෑ. නාමස්කන්ධයක් ගෘෂාම භාර මේ කෙසේ කියලා, ලොම් කියලා, නිය කියලා අපි මෙහෙති කළුට වෙන ධර්මනාවයක් මේන් නැහැ. දැන් මේ මෙසේ උඩ විදුරුද්වක් නිබෙනවා. කැසට් රේකෝඩ් එකක් නිබෙනවා. තවත් බඩු නිබෙනවා. මේවා ඒවාගේ පාඩුවේ ඔහේ පවතිනවා. අපට ඕනෑ සංයුත්වක් දාගෙන මේක විදුරුද් ය, මේක කැසට් රේකෝඩ් ය මේවා සිතන්නට පුළුවන්. එහෙම සිතුවට ඒවා කිසිම අනුකූලනාවයක් හෝ පටහැනි ස්වර්ශපයක් අපට දක්වන්නේ නැහැ. ඒවාගේ පාඩුවේ ඒවා ඔහේ පවතිනවා. අපේ සිතට සංයුත්වක් ඇති වූතේ නැත්නම් ඒවායේ කිසිම වැදගත්කමකුත් නැහැ. නාම ධර්ම අපගේ සිත තුළ ඇතිවි-ඇතිවි නැතිවි-නැතිවි යාම තුළින් තමයි ඒ අරමුණු, අපට අරමුණක් බවට පත්වන්නේ. නැත්නම් මේවා අපට අරමුණු හො වෙයි.

මෙන්න මේ තත්ත්වය පැහැදිලි වනවිට මේ රශපස්කන්ධය අරමුණු කරමින් අප භාවනා කළුට, රශපස්කන්ධයක් හො වෙයිනේ මෙතන නිබෙන්නේ. නාමස්කන්ධයක්නේ කියන භාරිගිම ඇතිවන්නට පුළුවන් සමහර යෝගාවවරයන්ට. මොකද මේ රශප ස්කන්ධය සිතේ පවත්නා වූ සංයුත්වක් බවට පරිවර්තනය වෙනවා. නැත්නම් ඒ බවට භාරෙනවා. එක හරියට පැහැදිලිව දකින්නට පුළුවන් නම්, ඒ වෙළාවේදී තමාගේ සිතට අවධානය යොමු කරලා කේකා, ලොමා, නඩා ආදි වශයෙන් මෙහෙති කර-කරා මෙහෙති කර-කරා යනවා. රශප ස්කන්ධයට හො වෙයි අවධානය යොමු කරන්නේ, නාම

ස්කන්ධයට. මොකද නාම රුප දෙකම එකම ධර්මයක් බවට මෙහිදී පත්වන නිසා. රුප ස්කන්ධයට අවධානය කොමුකිරීම අවශ්‍ය නො වන නිසා. එහිදී නාම ධර්මයන් කේසා කේසා, ලේමා ලේමා ,නඩා නඩා මේ විදියට මෙහෙනි කරගෙන යනකොට කෙස් කියපු නාම ධර්මය නැතිව ගියා ලෙම් කියනකොට, ලෙම් කියපු නාම ධර්මය නැතිව ගියා නිය කියනකොට, නිය කියපු නාම ධර්මය නැතිව ගියා දත් කියනකොට, දත් කියපු නාම ධර්ම මක්කාම ඉවරයි සම කියනකොට. ඊෂගට මේ ගිලිහි-ගිලිහි යාමට අවධානය යොමු කරනවා. එකිනෙක කොටසක් අර්ගෙන මෙලෙසින් මෙහෙනි කරනවා. මෙහෙනි කරන කරන වාරයක් වාරයක් පාසා ම නාම ධර්මයක් ඇතිවි-ඇතිවි නැතිවි-නැතිවි යනවා, එපමණයි.

මේ තත්ත්වය පැහැදිලිව අත් දැක-දැකා යම්කිසි කෙනකුට භාවනා කරන්නට පුළුවන් නම්, මේ නාම ධර්ම ක්ෂණයක් පාසා ගෙවිගෙවී සූයවේ සූයවේ යන ආකාරය දැක-දැකා භාවනා කරන්නට පුළුවන් නම්, එහිදී සමහර යෝගාවවරයන්ට නාම රුප නිරෝධය අත්දැකිමින්, නිවන වුනාන් සාක්ෂාත් කරන්නට පුළුවන් වෙනවා. සමහර යෝගාවවරයන්ට රුප ස්කන්ධය සිම්පුර්තුයන් ම සූය කරලා, ඒ කියන්නේ රුප ස්කන්ධය නිරෝධය සිනට අරමුණු නොවී ගොස් සින ඉහළතාවයකට පත් කර ගන්නටත් හැකියාව අත් වෙනවා. මෙවා සැමලදෙනාට ම කරන්නට අත් දැකින්නට පුළුවන් කියලා මා කියන්නේ නැහැ. මා කලින් කිවා සේ මෙවා කරන්නට පුළුවන් වන්නේ සතිය සමාධිය ප්‍රජාව දියුණු යෝගාවවරයන්ට පමණ යි. අත් අයට නො වෙයි. එම නිසා ඒ සතිය සමාධිය ප්‍රජාව දියුණු යෝගාවවරයන්ට ඒ ආකාරයන් කටයුතු කරන විට නාමරුප ධර්ම දෙකම එකම නාම ධර්මයක් බවට පත්වෙලා ඒ නාම ධර්ම සැම ක්ෂණයක් පාසාම ඇතිවෙමින්, පවතිමින්, නැතිවෙමින්, නැවත ඇතිවෙමින්, නැවත පවතිමින්, නැවත නැතිවෙමින් මේ ආකාරයන් අඛණ්ඩව සිදුවන කියාවලිය පැහැදිලිව පෙනෙනවා නම්, මෙහිදී කුමන ධර්මයක් ද මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා ගන්නට නිබෙන්නේ කියන පැහැදිලි අවබෝධය කෙනකුට සමහරවිට අත්දැකින්නට ලැබෙන්න පුළුවන්.

සැම නාම ධර්මයක් ම සඡනුයක් පාසා ගෙවි-ගෙවී යනවා. මේ නාම වලින් තමයි මේ රූප ස්කන්දය හා නාම ස්කන්දය දෙකම එකට අරගෙන මම කියලා ගත්තේ, මගේ කියලා ගත්තේ, ආත්මය කියලා ගත්තේ. ගැහැනියක් කියලා, පිරිමියෙක් කියලා, සත්වයෙක් කියලා ගුහනාය කළේ. ඒ සැම ධර්මයක් ම නාම ධර්මයක්. ඒ සැම නාම ධර්මයක් ම මෙලෙසින් සඡයවෙවි සඡයවෙවි ගෙවිගෙවී යනවිට මේක කුමක් ද ඉතිරි වන්නේ කුමක්ද යේජ වන්නේ ආත්ම වශයෙන් මම වශයෙන් ගත්තට කියලා පැහැදිලි අවබෝධයක් ඇතිව ඊළගට ඒ නාම ධර්මයන්ගේ ගෙවි-ගෙවී යාම දෙස බල-බලා ම වාසය කරන්නට ප්‍රාථමික. එහෙම කරන විට කේසා, ලේමා, නඩා, දුන්නා ආදි වශයෙන් මෙහෙණි කරන්නේ. මෙහෙණි කරන සැම නාම ධර්මයක් ම ගෙවි-ගෙවී යනවා.

සංඛ්‍යා නිරෝධය පිතිස කටයුතු කිරීම

මුළුන්ම ඇති වූ ඒ නාම ධර්ම සම්පූර්ණයෙන් ම නිව-නිවී, නිව-නිවී යාම කෙනකුට අත් දැකින්නට ප්‍රාථමික. ඒ කියන්නේ කේසා කිවිවා, ලේමා කිවිවා, නඩා කිවිවා. නඩා කියනකාට කේසා කියපු ඒ නාම ධර්මයන් නිවිලා හරියට පහනක් නිවුණා වගේ. ලේමා කියපු ඒ නාම ධර්මයන් නිවිලා. ඉස්සෙල්ලා දැක්කේ අනිත්‍යය. මෙහිදී මේ දැකින්නේ නිවී යාමක්, නිරද්ධ වී යාමක්. නඩා කියලා නිය කියලා දැකපු නාම ධර්මය නිරද්ධ වෙලා, දත් කියන කාට. දත් කියපු ඒ නාම ධර්මය නිරද්ධ වෙලා, සම කියන කාට. මෙන්න මේ ආකාරයෙන් නිවී නිවී යාම නිරද්ධ වී යාම දැකින්නට ප්‍රාථමික නම්, නාම රූප දෙකම නිරද්ධ වී යාමෙන් දැකිතු බහන නිවන කෙනකුට අත්දැකින්නට ප්‍රාථමික සම ලැබෙනවා.

මේ විදියට කටයුතු කිරීම තුළින්, මේ පිළිකුල් භාවනාව විද්‍යාග්‍රනාවට නැගීම තුළින්, යමිකිසි යෝගාවටරයුවට අන්දායිමක් බෙන්නට තො හැකි වනවා නම්, නමාගේ නිබෙන විපරීන නැගීම්, සංඛ්‍යා විපල්ලාස කෙරෙනි ඊළගට අවධානය යොමු කරන්නට ඕනෑyk.

අප කිවා මේ විදුර්ගනා භාවනාවට අරමුණු කරගන්නේ, නැත්තම් විදුර්ගනා භාවනාවන් බලාපොරොත්තු වන්නේ, අහිතස සංඝා, දුක්ඛ සංඝා, අනාත්ම සංඝා, අසුහ සංඝා කියන සංඝාවේ පිහිටිලා නිත්ස සංඝා ආදි විපරිත සංඝාවන් සිතින් ඉවත් කිරීම. නැතිනම් සංඝා විපල්ලාස, විත්ත විපල්ලාස, දිරිධි විපල්ලාස වැනි ධර්මයන් සිතින් ගලවා දැමීම බව. මේ විපරිත සංඝාවන්හි සිත ගිලි නිබෙනතාක් කළේ, සිත බැඳී නිබෙනතාක් කළේ මා කියු ඔය නාම රශප නිරෝධය අත්දැක කෙනකුට නිවන අත්දැකින්හට බැහැ. මේක කියන එක ලේසියි. ඒක අත්දැකින්හට නො භැකි වන්නේ තමාගේ සිත තුළ ඒ විපරිත සංඝා කා වැදී නිබෙනවා, සිතේ ගැබී වෙලා නිබෙන එක නිසා. ඒ විපරිත සංඝා දෙසට අවධානය යොමු කරගන්හට ඕනෑ, විශේෂයෙන් ම සංඝා විපල්ලාස කෙරෙහි.

අපි කේසා, කේසා කේසා කියනකාට, මේක නිතේ නිබෙන සංඝාවක්, වෙන දෙයක් නො වෙයි. මේක අසුහ කොටසක්, අසුහ කොටසක්, අසුහ කොටසක් කියන කොට, ඒකත් නිතේ නිබෙන සංඝාවක්. නැත්තම් නීල වර්ලස මෙන් කෙසේ කළුමික් නිබෙනවා කියලා, සූහයි සූහයි කියලා ගත්තා; ඒකත් නිතේ නිබෙන සංඝාවක්. නැත්තම් මේවා පයිවි, ආපෝ, තේපෝ, වායෝ බාතු භතරක් කියලා මෙහෙහි කරනවා. ඒකත් නිතේ නිබෙන සංඝාවක්. තමාගේ සිත තුළ ඇතිවි-ඇතිවි නැතිවි-නැතිවි යන සංඝා මාත්‍රයක් විතර සි තේද කියන අවබෝධය කෙසේ අරමුණු කරමින් ඇති කරගන්න. ලෝමා ගැනත් ගන්න. මේ ලෙම් ලෙම් ලෙම් මේක නිතේ නිබෙන සංඝාවක් වෙන මොකක්වත් නො වෙයි. මේ ලෙම් කැනයි කැනයි පිළිකුල් පිළිකුල් කියලා මෙහෙහි කරනවා. ඒකත් සිතේ නිබෙන සංඝාවක්. අන් කිසිවක් නොවෙයි. ර්ලැගට මේක බාතු කොටසේ භතරක් කියලා ඒකත් සංඝාවක්. සිතේම නිබෙන විපරිත සංඝා කියන්නේ ඕවර.

මේ විදිහට එක එක කොටසක් අරගෙන, ඒ පිළිබඳව නිබෙන සංඝාව උගුල-උගුල භාවනා කළුන්, ඒ කියන්නේ සංඝාව නිර්දේශ කරමින් නිර්දේශ කරමින් භාවනා කළුන් සංඝා නිරෝධයකට සිත පන්වෙනවා. මේ සංඝා මුලාවක පැටවිල ඉත්තේ, මේ ලේක සත්වය. එසේ පැටවි සිටින නිසා, මේ සංඝා විපල්ලාස නිබෙන නිසා, ධර්මය අත්දැකින්හට බැහැ. සාහ්දිටියික

වශයෙන් මේ පිටතයේ අත්දකින්නට පුළුවන් පැහැදිලි ධර්මයක්, මේ විපරිත සංඛ්‍යාවෙන් බැඳුලා පැටලිලා ඒවායේ අලිලා සිටින නිසා, අත්දකින්නට බැරිවන්නේ. ඒක නිසා මේ විපරිත සංඛ්‍යා ඉවත් කිරීමට මේ ආය උත්සාහ ගන්නේ, සත්‍ය දුක්මලට. කෙසේ කියන එක සංඛ්‍යාවක්. පස්වී බාතුව කියන එක සංඛ්‍යාවක්. පිළිකුල් කොටසක් කියන එක සංඛ්‍යාවක්. මේ එකක්වත් කෙස්ගණේ ඇති ධර්මනාවයක් නො වෙයි. කෙස්වල ඇති පිළිකුල් භාවයකුත් නැහැ. කෙස්වල ඇති ලස්සනකුත් නැහැ. ඒ ලස්සන කියන්නේන් සිතේ සංඛ්‍යාවක්. පිළිකුල කියන්නේන් සිතේ සංඛ්‍යාවක්. කෙස්ගහ කියන්නේන් සිතේ සංඛ්‍යාවක්. රේඛගට ඒක නිබෙනවා පස්වී බාතු, ඒ පස්වී බාතු කියන හැඟීමන් සිතේ නිබෙන සංඛ්‍යාවක්.

මේ විදියට එකිනෙක කොටසක් අරගෙන ඒ සැම කොටසක් කෙරෙහිම පවත්නා වූ සංඛ්‍යා ඉවත් කරමින්, ඉවත් කරමින් රේඛගට භාවනා කරනවා. මෙයේ සංඛ්‍යා ඉවත් කරමින් ඉවත් කරමින් භාවනා කරනවිට සමඟ යෝගාවච්චින්ට භාවනා කරන්නට බැරිව සිත ගල නිවිවා වගේ නතර වන්නට පුළුවන්. මොකද අරමුණු ගන්නට නො හැකි වෙනවා, සංඛ්‍යා නිරැද්දී වුවාන් එහෙම. වශෙෂයන්ම සිත භුගාක් දියුණු සමාධියකට නැතිනම් අඩු වශයෙන් විනක්ක විවාර විරහිත දෙවනි දිනාන තත්වයට පත්වන ආකාරයන් හිත දියුණු කර ඇති යෝගාවච්චන්ට හෝ එකින් එහාට හෝ දියුණු කර ඇති යෝගාවච්චන්ට පමණක් මේ විදිහට ඒ සංඛ්‍යා වෙන් කරමින්, වෙන් කරමින් භාවනා කරන විට සිත ගල නිවිව වගේ නතර වෙනවා. මොකද ඒ සංඛ්‍යා ඉවත් කළාට පස්සේ විනක්ක විවාර වැඩ කරන්නට බැරි නිසා සිත අත්‍ය තත්වයකට පත්වෙනවා. අකර්මණ්‍ය තත්වයකට පත්වෙනවා. ඒක වීමංසා සමාධියක්, විපස්සනා සමාධියක්. ඒ සමාධිය පුරුණ කරන්නට පුළුවන් අධිජ්‍යාන කරලා. මෙනෙක් වෙලා මේ සමාධිය පවතිවා කියලා.

රේට පසුව ඒ සමාධිය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් සම්මැරුණාය කරලා ඒ තුළින්මන් කෙනකුට නිවන අවබෝධ කරන්නට පුළුවන්.

සම්බිඩ් කෙනකුට එසේ ගැඹුරු සමාධියකට සිත පත් කරන්නට නො හැකි වනවා නම්, ඒ ආකාරයෙන් සංජ්‍යා වෙන්කරම්න් භාවනා කළාට පසුව තමාගේ සිත තුළ නිබෙන්නා වූ මේ වැරදි විපරින අදහස් සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා, සම්මා දිටිඩිය තමාගේ සිත තුළ පිහිටියාට පසුව, “සම්මා දිටිඩිය කියන්නේ යහපත් දැක්ම, නියම දේ නියම ආකාරයෙන් යට් තත්ත්වය යට් පරදී ඇත්ත ඇති හැටියෙන් දැකීම” යි සම්මා දිටිඩිය කියන්නේ. ඒක විවිධාකාරයෙන් විස්තර කරන්නට ප්‍රථම මේ එක් ආකාරයක්. ප්‍රායෝගික වශයෙන් බලනකාට සත්‍යය ආකාරයක්.

එනකාට ඒ සත්‍යය ධර්මය සත්‍යය ධර්මයක් වශයෙන්ම සම්මා දිටිඩිය වශයෙන් දැක්කාට පසුව - මේ තමාගේ රුපස්කින්ධය කෙරෙහි පවත්නා වූ ආත්ම සංජ්‍යා සසළ වෙනවා. ඉරි තල යනවා. මොක්ද ඒකට පිහිටින්නට හැකි කමක් නැහැ, මේ සංජ්‍යා ගෙව-ගෙව භාවනා කරන්විට. මෙන්න මෙහිදී තමාට හැඟීමක් අවබෝධයක් ඇති වුණුත් අපි මෙනෙක් කල් ‘මේ මගේ කොටසක් ය, කෙස්ගස් ය, ලෙමිගස් ය, නිය ය, දත් ය, සම් ය, පෙනහැඳු ය, වකුගතු ය, හදවත් ය මේ ආදි නම් දාගෙන කතා කළාට මේවාට පස්ව ආදි වශයෙන් සංජ්‍යා අපි අලෙවිවාට මේ රුපස්කින්ධ තුළ මේ කිසිම සංජ්‍යාවක් නැත, අපගේ සිත තුළ ඇතිවුතු විපරින හැඟීමක් සිනුවිල මානුයක් විනා මෙහි කිසිම ධර්මනාවයක් නැත, මේ සිනුවිල ධර්ම ඇති වෙන, පවතින, හැතිවෙන ධර්ම විනා අන් කිසිවක් නොවේ කියන අවබෝධය ඇති වෙන විට කෙනකුගේ සිත ගුහ්යනාවයකට පත්වෙනවා. මෙන්න මේ ආකාරයෙන් කටයුතු කිරීම තුළින් නම් නො වරදවා ම කෙනකුට ප්‍රථම සිත ගුහ්ය තත්ත්වයකට පත්කර ගන්නට; ඒ ඉක්මවා ලබන නිවන පවා අන්දකින්නට.

එනකාට මා මේ දක්වා මේ අයට පිළිකුල් භාවනාට විද්‍යාභාවට නගන ආකාරයයි කිවේ. ඒවා එකිනෙකක් අදියරෙන් අදියරට ප්‍රගතු කළයුතු බව යි මේ දැක් වුයේ. මේ සෑම කොටසක්ම එකිනෙකක් එකිනෙකක්, සෑම යෝගාවච්චයක්ම ප්‍රගතු කරන්නට ඕනෑ දක්ෂභාවය කවරක් වුවත්.

සාරාංශය

පළමුවෙන් ම ඒ එකිනෙක කොටසක් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සම්මුඛතාය කරමින් නූවණීන් විමසමින් ඒවායේ ඇති අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අඩුහ භාවය පිළිබඳ ප්‍රත්‍යෘෂණ අවබෝධයක් ඇති කර ගැනීම. කවුරුවන් කිවාට නො වෙයි, තමාටම පැහැදිලි අවබෝධයක් ඇතිවිම සි අවශ්‍ය වන්නේ. එයේ ඇතිවිම තුළින්මත් සමහර යෝගාච්චරයන්ට නිවන අත්දකින්නට පුළුවන් වෙනවා. ඊට පසුව මේ එකිනෙක කොටසක් මෙහෙනි කරන්වීට නාම රුප ධර්ම දෙකක් වශයෙන් අවබෝධ කර ගැනීම, ඒ නාම රුප වෙන් කිරීම තුළිනුත් ගුහන්තාවයකට සිත පත් කර ගැනීමට පුළුවන් වෙනවා.

එසේම මේ රුපය්කන්ධියේ නිබෙන බාතු කොටස් හතර, පළමුවෙන්ම කේසා, ලෝමා, නඩා ආදි කොටස් විස්ස පධිව බාතු වශයෙනුත්, පසුව කි බාතු කොටස් දොළහ ආපෝ බාතු වශයෙනුත් බලා ඊට පසුව ගේරිරයේ නිබෙන තේපෝ බාතුවට වායෝ බාතුවට අවධානය යොමුකර, ඒ බාතු හතර හතර පැත්තට සිතින් වෙන් කිරීම තුළිනුත් සිත ගුහන්තාවයට පත්කර ගන්නට පුළුවන් වෙනවා.

ඊට පසුව මේ එකිනෙක කොටසක් අරගෙන තමාට වැටහෙන ආකාරයෙන් සංම කොටසක් ම බාතු හතරට බෙදු-බෙදා බෙදු-බෙදා බැලීම තුළින් සහ අවසාන වශයෙන් මුළු රුපය්කන්ධිය ම එකට ගෙන බාතු හතරට බෙදා වෙන්කිරීම තුළිනුත් ගුහන්තාවයට සිත පත් කරගැනීමට පුළුවන් වෙනවා. එයිනුත් ප්‍රතිව්‍යුත් ගන්නට අපොහොසත් වනවා නම් (එසේ හැකි වුවන් කරන ඒක තොදුරි), නාමය්කන්ධියන් කොටස් හතරකට බෙදු-බෙදා බෙදු-බෙදා බැලීම. කේසා ලෝමා ආදි කොටස් මෙහෙනි කරන විට ඇතිවන නාම ධර්ම පහළුවන විට වේදනාවක් ඇතිවෙනවා, සංජ්‍යාවක් ඇතිවෙනවා, විජ්‍යානයක් ඇතිවෙනවා, සංස්කාර ඇතිවෙනවා. මේ සංස්කාර ධර්ම ඇතිවිම සිතට දැකින්නට නො හැකි වුවන් වේදනාව, සංජ්‍යාව පමණක්ම අවබෝධ කරගෙන, ඒ ධර්ම දෙක හරියට දැක්කා, සම්පූර්ණයන් වෙන් කරන්නට පුළුවන් වුණෝත් ගැඹුරා ගුහන්තාවයකට සිත පත්වෙනවා.

ඊළඟ අදියර තමාගේ සිතනු ප්‍රත්‍යෘෂණ වූ නාම-රුප කියන මේ අවබෝධය එකම ධර්මයක් බවට පත්කරමින්, නාම ධර්මයන්ගේ ත්‍රියාච්චලයක්

හැර වෙන දෙයක් නැහැ කියන අවබෝධය ඇතිවන ආකාරයට කටයුතු කිරීම තුළින්, ඒ නාම ධර්මයක් සහ රේප ධර්මයක් කියන දෙකම එකම ධර්මයක් වූ නාම ධර්මයක් බවට පත් වුණාට පසුව, ඒ නාම ධර්මය කෙරෙහිම අවධානය යොමු කරමින් සෑම සැනුයක් පාසාම නාම ධර්ම වෙනස් වෙවි, වෙනස් වෙවි, වෙනස් වෙවි යන ආකාරය දැක-දැකා භාවනා කිරීම.

ඊට පසුව ඒ එක එක කොටසක් කෙස් ලොම් ආදි වගයෙන් අරගෙන භාවනා කරනවිට, ඇතිවන ඇතිවන නාම ධර්ම සෑම විටම ගෙවි-ගෙවී යන ආකාරය නැත්නම් නිවි නිරද්ධ වෙවි-නිරද්ධ වෙවි යන ආකාරය භාවනා කිරීම තුළින් විශාල අත්දැකීමක් බඛන්නට ප්‍රාථමිකම ලැබෙනවා. ඊටත් පසුව තමාගේ සිත තුළ නිජෙන්නා වූ මේ සංග්‍රහ උගුල-෋ගුල නැත්නම් සංග්‍රහ නිරද්ධ කරමින්, නිරද්ධ කරමින් භාවනාවක නියාලෙනවා, සංග්‍රහ නිරෝධකට සිත පත් කරගැනීම සඳහා. මෙන්න මේ විදිහට කටයුතු කරන්නට කියලයි අප මේ දක්වා කිවේ. මේ කියපු දේශනාවේ සාරාංශය තමයි අන්තිමට අප ප්‍රකාශ කළේ.

හොඳයි මේ පින්වත් අය අද කටර භාවනාවක නිරත වුණත් පිළිකුල් භාවනාවට විශේෂ අවධානයක් යොමු කරන්න ඕනෑ. මා මේ අයට ප්‍රකාශ කළා පිළිකුල් භාවනාව වයුමේන් ලැබෙන ආනිසය ගිය සතියේ, ඒ ආනිසය කෙරෙහි විශේෂ ගුද්ධා භක්තියක් ඇතිව බුදුරජාතාන් වහන්සේගේ ග්‍රී මුඩ පාය උප්‍රටා දක්වමින් අපි ඒවා ප්‍රකාශ කළේ. ඒවා පිළිඅරගෙන ඒ අත්දැකීම් අපින් බඛන්නට ඕනෑ කියන නැගීමෙන් යුතුව කටර භාවනාවක නිරත වුණත් පිළිකුල් භාවනාව පුර්ව කෘත්‍යා කරන්වට අපි වඩනවා වැඩි වේලාවක්. ඊට පසුව මේ කියන ආකාරයෙන් විද්‍යාශනාවට නගන්නට උත්සාහ ගන්න. එයේ උත්සාහ ගැනීම තුළින් සමහරවිට අඩු වගයෙන් එක්කෙනකුට දොදෙනකුට හෝ පළමුවෙන් ම නිර්වාණ බාහුව මේ භාවනාව කිරීම තුළින් අත්දැකීමට සමහරවිට නැකිවෙනවා ඇති. එයේම වේවා කියලා ආකිංසනය කරන්නම්.

හොඳයි මේ දේශනාව මෙනෙහින් නිම කරන්නම්. දැන් දිගටම භාවනාවේ නිරත වන්න.

ඔබ සෑම දෙනාටම නිවත් සුවම අත්පත් වේවා !!!